

සියලු එම සිංහල අංශය
All Rights Reserved

මූලික පිරිවෙන් වර්ෂාවයාන පරීක්ෂණය-2015

Primary Piriven Year End Term Test - 2015

3 ගේසිය / Grade 3

ජාත්‍යන්තර විද්‍යාව

General Science

කාලය : පැය 03 කි.

Time : Three hours

මෙම කොටසේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුර සපයන්න.

I-කොටස්

(01) හිස්තැනට සුදුසු ව්‍යුහ / වචන යොදා හිස්තැන් පුරවන්න.

- i. පාලීවිය සුරයයා වටා මගක වන අතර එම පාලීවි කක්ෂයට පාලීවිය ක ඇලයකින් පවතී. මෙම ඇලය සහ පාලීවියේ ගමන නිසා ඇති වේ.

($23 \frac{1}{2}^\circ$, ඉලිප්සාකාර , පරිහුමණ , සහු විපර්යාස)

- ii. ආහාර දාමයක් ආරම්භ වනුයේ නි. බොහෝ විට අවසන් වනුයේ නි. පරිසර පද්ධතියක තනි තනි ආහාර දාම වෙනුවට පවතින්නේ සි. වනාන්තරයක වැඩියෙන්ම දැකිය ගැනීම සත්ව වර්ගය වන්නේ යන්ය.

(ගාක හක්ෂක , ගාකය , ආහාර ජාල , මාණ හක්ෂක)

- iii. යකඩ යනු වන අතර කාබන් යනු කි. වානේ වන අතර ද්‍රව්‍ය තන්ත්වයෙන් හමුවන ලේඛයක් වනුයේ සි.

(රසදිය , මිශ්‍ර ලේඛ , අලේඛ , ලේඛ)

- iv. දියගැසු භූම්‍යවල රසායනික සුතුරා වන අතර සල්හිසුරික් අම්ලයේ රසායනික සුතුරා වේ. කාබන්ඩයොක්සයයිඩිවල අනුක සුතුරා වන අතර කාබන්මොනොක්සයයිඩිවල අනුක සුතුරා වේ.

(CO , H₂SO₄ , Ca(OH)₂ , CO₂)

- v. පිටගැස්ම ඇති කරනුයේ මගින් වන අතර සෞජ්‍යතිශ්‍යව ඇති කරනුයේ මගිනි. අලුහම් යනු මගින් ඇති වන රෝගයක් වන අතර ඒවායිස් යනු රෝගයකි.

(දිලිර , බැක්ටීරියා , වෙටරස්)

vi. පාලිවිය ගෝලාකාර බව මූලින්ම ප්‍රකාශ කලේ ගණිතභායා
 විසිනි. සුරුරුයකේන්ද්‍රීය ආකෘතිය මූල්‍යවට ප්‍රකාශ කරන ලද්දේ
 විසිනි. ගුහලෝක ගමන් කරන්නේ ඉලිප්සාකාර පථවල බව ප්‍රකාශ කරන ලද්දේ
 විසිනි. දුරේක්ෂය නිරමාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ
 ටය.

(ගැලීලියේ ගැලීලි , ජෙජැන්නස් කෙප්ලර් , පයිතගරස් , ඇරිස්ටාකස්)

vii. ගාකයට ඇත්තේ තන්තු මූල පද්ධතියකි. එහෙත් ගාකයට
 මුද්‍රන් මූල පද්ධතියක් ඇත. ගාකය ඒක බිජ පත්‍රී ගාකයක් වේ. එහෙත්
 ද්‍රවී බිජ පත්‍රී ගාකයකි.

(කොස් , තණකොලු , පුවක් , මිරිස්)

viii. රබර බිජ ව්‍යාප්ත වන්නේ මගිනි. භොර බිජ ව්‍යාප්ත වන්නේ
 මගිනි. පුවක් බිජ ව්‍යාප්ත වන අතර, අඩ බිජ මගින් ව්‍යාප්ත වේ.

(සතුන් , ස්පේශ්වනය , ජලය , සුළඟ)

ix. පිරිසිදු ජලයේ බිත්තර දමන්නේ මදුරුවාය. මිට අමතරව
 භා යන රෝගද මදුරුවන්ගෙන් බෝ වේ. මැස්සන් නිසා ඇති වන රෝගයක්
 වන්නේ යි.

(බේංගු , පාවනය , මැලේරියාව , බරවා)

x. ගාක මූලයකින් ගාකය සහ එයට අවශ්‍ය
 සහ ලබා ගැනීම සිදු කරයි. ඇතැම් ගාකවල මූල්
 කාර්යට ද හඳුන්වනු වේ.


(ප්‍රජනන , පොලුවටම සවිකර තබා ගැනීම , බනිජ ලවණ , ජලය)

(ලකුණු 4 x 10= 40)

II - කොටස.

ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සහයන්න.

- (02) i. පහත ඇති දැන රුප සටහන් වලින් දැක්වෙන තරු රටා හඳුනාගෙන නම් කරන්න.



ii. කෙනෙකුගේ ලග්නය දැනගන්නා ආකාරය කෙටියෙන් දක්වන්න.

iii. රාශි වතුයට අයන් තරු රටා ගණන කීය ද?

iv. පියවි ඇසින් දැකිය ගැනීමේදී දෙක නම් කරන්න.

v. ත්‍රාන්තිවලය ලෙස ගැනීන්වෙන්නේ කුමක් ද?

(ලකුණු $3 \times 5 = 15$)

- (03) පහත සඳහන් මාත්‍රකා තුනක් පිළිබඳ කෙටි සටහන් ලියන්න.

i. සූර්ය ග්‍රහණ.

ii. සූර්ය ජීවින්.

iii. පරිසර දුෂ්චරණය.

iv. බිජ ප්‍රරෝධණය.

v. ලේඛ සහ අලේඛ.

(ලකුණු $3 \times 5 = 15$)

- (04) පහත අවස්ථාවලින් 03 ක් තොරා ගෙන විද්‍යාත්මකව පහදන්න.

i. විදුලී ස්ත්‍රීක්කයකින් එකවර ඇඟම් මැද ගැනීම වාසි දායකාය.

ii. ඇතැම් ආහාර කළු තබා ගැනීම සඳහා ඒවා වේලනු ලැබේ.

iii. ලේඛ මිටක් සහිත භැන්දක් රන් වූ තෙල් තාව්‍යකට දමා ගෙන සිටින විට භැන්දේ මිට අල්ලාගෙන සිටීම අපහසු වේ.

iv. ආහාර ගැනීමෙන් පසු දත් නොමැද සිටීම දත් දිරා යාමට හේතු වේ.

v. රේල් පිළි සට්‍රිකිරීමේ දී ඒවා සම්බන්ධ කරනු ලබන ස්ථානවල කුඩා පර්තයක් තබනු ලැබේ.

(ලකුණු $3 \times 5 = 15$)

- (05) i. පරිසර පද්ධතියක නිෂ්පාදකයා ලෙස හඳුන්වන්නේ කවරක් ද?
- ii. පුරුශ් තුනකින් යුත් ආහාර දාමයක් ලියන්න.
- iii. ඔබ දැන්නා ගාක භසුකයෙක්, මාංග භසුකයෙක් හා සර්ව භසුකයෙක් නම් කරන්න.
- iv. රුපාන්තරණය පෙන්වන සතුන් දෙදෙනෙකු නම් කරන්න.
- v. ජල දුෂණයේ අභිනකර ප්‍රතිඵල 02 ක් ලියන්න. (ලකුණු $3 \times 5 = 15$)
- (06) ගාකවල ප්‍රශනනය යනු ගාක තම වර්ගයා බෝ කර ගැනීමයි.
- i. වර්ධක ප්‍රශනනය මගින් සැලසෙන වාසි 03 ක් ලියන්න.
- ii. පුෂ්පයක පුරුෂ කොටසට අයන් වන අංග මොනවා ද?
- iii. පරාගනය යනු කුමක් ද?
- iv. සතුන් මගින් පරාගනය වන පුෂ්ප ඒ සඳහා අනුවර්තනය වී ඇති ආකාර 03 ක් ලියන්න.
- v. ජලය මගින් ව්‍යාප්ත වන බීජ සතු ලක්ෂණ 02 ක් ලියන්න. (ලකුණු $3 \times 5 = 15$)
- (07) i. විකිරණය මගින් තාපය සංක්‍රමණය වන අවස්ථාවක් සඳහන් කරන්න.
- ii. ප්‍රයාරණය භාවිතා වන අවස්ථාවන් ලෙස එදිනේද ජීවිතයේ අප භාවිතා කරන උපකරණයක් නම් කරන්න.
- iii. ලෝහ දෙකක් නම් කරන්න.
- iv. අලෝහ දෙකක් නම් කරන්න.
- v. උණු වතුර බෝතලයකින් තාපය භානි වීම වලක්වා ඇත්තේ කවර ක්‍රම වලින් ද? (ලකුණු $3 \times 5 = 15$)